

ප්‍රධාන කරුණු ඇතුළත් ලේඛනය - අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ වැඩිදුර තොරතුරු

ප්‍රධාන කරුණු ලේඛනය - රන් ණය

නිර්ණායක	විස්තරය
පහසුකම් ප්‍රධාන ලක්ෂණ සහ ස්වභාවය	රන් භාණ්ඩ ඇපයට තබා, එකඟ වූ කාල සීමාව සඳහා ණය පහසුකමක් ලබාගත හැක.
පොලී අනුපාතය සහ දඩ මුදල්, ගාස්තු, ගාස්තු සහ කොමිස්	- වෙළඳපල තත්ත්වයන් සහ රන් භාණ්ඩය මත පදනම්ව පොලී අනුපාත වරින් වර සංශෝධනය කෙරේ. - වෙළඳපල තත්ත්වයන් සහ රන් භාණ්ඩය මත පදනම්ව අනෙකුත් ගාස්තු වරින් වර සංශෝධනය කෙරේ. (1% සිට 1.4% දක්වා සේවා ගාස්තුවක් මූලික අත්තිකාරම් මුදලින් අඩු කරනු ලැබේ) - කල් ඉක්මවූ පොලිය සඳහා මසකට 0.5%. - තැපැල් ගාස්තු - ලිපියකට රු. 160/- - වෙන්දේසියට අදාළ ගාස්තු - දණ්ඩන පොලී අනුපාතය - මසකට 4% (කල් ඉකුත් වූ දින සිට වෙන්දේසි දිනය දක්වා) - වෙන්දේසි ගාස්තුව - වෙන්දේසිය පැවැත්වීමේ සැබෑ වියදම සඳහා වෙන්දේසියකට රුපියල් මිලියන 1 - මිලියන 1.5 (වෙන්දේසි කරන ලද රන් තොග ගණන සහ පරිපාලන වියදම මත රඳා පවතී) - අලුත් කිරීමේ කෙටි පණිවුඩ ගාස්තුව - රු. 5.00 (කෙටි පණිවුඩයකට)
සේවාව ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය	- රන් ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන වයස අවුරුදු (18) ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය. - වලංගු ජාතික හැඳුනුම්පතක්/රියදුරු බලපත්‍රයක්/විදේශ ගමන් බලපත්‍රයක් ලබා දිය යුතුය. ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය වේ. - පිළිගත හැකි රන් භාණ්ඩ (18K සහ ඊට වැඩි)
නියමයන් සහ කොන්දේසි	- ණය කාල සීමාවන් - මාස 01, මාස 03, මාස 06 සහ මාස 12.

	- ඇපයට තැබිය යුතු අවම රන් බර ග්‍රෑම් 1 කි. - අවම ණය මුදල රු.5,000.00 විය යුතුය. - රන් භාණ්ඩ මත සහ දේශීය හා ජාත්‍යන්තර රන් වෙළඳපොළ වටිනාකම් මත පදනම්ව අන්තිකාරම් අගයන් කලින් කලට සංශෝධනය කරනු ලැබේ. - රන් භාණ්ඩවල බර සහ කැරට් අගයන් තහවුරු කිරීමෙන් පසු, අන්තිකාරම් මුදල තීරණය කරනු ලැබේ. - එකඟ වූ පරිදි ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, ලියාපදිංචි තැපෑලෙන් ලිපි දෙකකින් දැනුම් දීමෙන් පසු චෙන්දේසි කරනු ලැබේ. - ගෙවීම පිළිබඳ දැන්වීම - කල්පිරීමේ දින සිට දින 15 කට පසුව - චෙන්දේසි නිවේදනය - චෙන්දේසි දිනට, දින 14 කට පෙර
අදාළ නීතිමය විධිවිධාන	1949 අංක 6 දරන උකස් පනත
පැහැදිලි කිරීම් සහ විමසීම් සඳහා	• කරුණාකර අපගේ 24/7 CDB ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. 0117 388 388 • අපගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. customercare@cdb.lk • අපගේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.